

මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව

01. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2011 දෙසැම්බර් 31 දිනට මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

රජයේ ප්‍රාග්ධන ප්‍රදාන ලෙස සභාව වෙත සමාලෝචිත වර්ෂය තුළ ලැබී තිබුණු රු. 8,567,852 ක් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 24 ප්‍රකාර ගිණුම් ගත කර නො තිබුණි.

1.2.2 ගිණුම්කරණ අඩුපාඩු

කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී ලෙජරය සමඟ නොසැසඳීම රු. 68,915 ක අප විසන් කළ නිරීක්ෂණයන්ට අනුව අවශ්‍ය නිවැරදි කිරීම් කර සංශෝධිත මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබුණු නමුත් තවදුරටත් එවැනි ගිණුම්කරණ දෝෂ පැවැතිය හැකිය යන්න විගණනයේ දී බැහැර කළ නොහැකි විය.

1.2.3 නොසැසඳූ පාලන ගිණුම්

2011 වර්ෂය තුළ සභාවේ මානව සම්පත් සංවර්ධන ක්‍රියාකාරකම් ලෙස ආදායම් වියදම් ගිණුමේ දක්වා ඇති වටිනාකම හා වාර්ෂික ප්‍රගති වාර්තාවේ එම වර්ෂය තුළ ඉටු කළ ක්‍රියාකාරකම් ලෙස දක්වා ඇති වටිනාකම අතර රු. 282,452 ක නොසැසඳුණු වෙනසක් විය.

1.2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

| නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ නිර්ණවලට යොමුව | අනුකූල නොවීම ----- |
|--|--|
| ----- | |
| (අ) පනත් | |
| ----- | |
| (i) 1971 අංක 38 දරන මුදල් පනතේ (1) වගන්තිය | 8 මුදල් වර්ෂය ආරම්භවීමට නෙ මසකට පෙර කෙටුම්පත් අයවැය ලේඛණය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු වුව ද, 2011 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර තිබුණේ 2012 මාර්තු 29 දින දී ය. |
| (ii) 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීමේ පනත | ප්‍රතිපාදන පාරිතෝෂික දීමනා අනාගත වගකීම්වලට මුහුණ දීමට හැකි වන පිණිස ආයෝජනය කර නො තිබුණි. |
| (ආ) මුදල් රෙගුලාසි | |
| ----- | |
| මු.රෙ. 371.2(ආ) උප ඡේදය | තත්කාර්ය අතුරු අග්‍රිමයක් වශයෙන් රු. 20,000 කට වැඩි මුදලක් ලබා නොගත යුතු වුව ද, අවස්ථා 23 ක දී රු. 20,000 ඉක්මවා කළ ගෙවීම්වල එකතු වටිනාකම රු. 1,340,000 ක් විය. |
| (ඇ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය | |
| ----- | |
| 1.2.1 උප ඡේදය | අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර අවස්ථා 18 ක දී රු. 3,483,317 ක වූ ලී බඩු හා කාර්යාල උපකරණ මිලදී ගෙන තිබුණි. |
| (ඈ) වකුලේඛ | |
| ----- | |
| 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය | |
| ----- | |
| (i) 5.2.6 උප ඡේදය | සමාලෝචිත වර්ෂය සඳහා වූ අයවැයගත ආදායම් වියදම් ප්‍රකාශනයක්, මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් සහ සමාලෝචිත වර්ෂය අවසන් දිනට අයවැයගත ශේෂ පත්‍රයක් පිළියෙල කර අයවැය ලේඛණය සමග ඉදිරිපත් කර නො තිබුණි. |
| (ii) 6.5.1 උප ඡේදය | මුදල් වර්ෂය අවසාන වි දින 60 කට පෙර කෙටුම්පත් වාර්ෂික වාර්තා |

හා ගිණුම්, රේඛීය අමාත්‍යාංශයට හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට පිටපතක් සහිතව විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වුවත් 2005 වර්ෂයේ සිට මේ දක්වා ඒ අනුව කටයුතු කර නො තිබුණි.

(iii) 7.4.2 උප ඡේදය ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුව ස්ථාපිත කර නො තිබුණි.

02. මූල්‍ය සමාලෝචනය

මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂය තුළ සභාවේ මෙහෙයුම් කටයුතුවල ප්‍රතිඵලය රු.758,795 ක උනන්දුවක් වූ අතර ඊට ප්‍රතිරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.1,563,052 ක් විය. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ රු. 2,321,847 ක පිරිහීමට රජයේ පුනරාවර්තන ප්‍රදාන රු. 334,893 කින් අඩු වී තිබීම හා පුනරාවර්තන වියදම් රු. 2,021,393 කින් වැඩි වී තිබීම යන කරුණු විශේෂයෙන් බල පා තිබුණි.

03. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

පහත සඳහන් නිරීක්ෂණයන් කෙරේ.

(අ) සභාව සංස්ථාපනය කළ පනතේ 14(I) ඡේදය ප්‍රකාර ජාතික මානව සම්පත් ප්‍රතිපත්තියේ සියළු අංශවලින් අමාත්‍යවරයාට උපදෙස් දීම, ජාතික ප්‍රතිපත්තියට අනුකූල වූ මානව සම්පත් සංවර්ධන සැලැස්ම හා වැඩසටහන් ආණ්ඩුවට ඉදිරිපත් කිරීම සහ ජාතික මානව සම්පත් ප්‍රතිපත්තිය හා ක්‍රියාත්මකව පවත්නා සැලැස්ම හා වැඩසටහන්වලට කළ යුතු වෙනස් කිරීම් පිළිබඳව අමාත්‍යවරයාට නිර්දේශ කිරීම මෙන්ම, ආණ්ඩුව විසින් අනුමත කළ මානව සම්පත් සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම ගැන සොයා බැලීම යන සභාවේ ප්‍රධාන කාර්ය හා කර්තව්‍ය කිසිවක් සමාලෝචිත වර්ෂය තුළ ඉටු කර නොතිබුණි.

(ආ) සභාවේ මූලික අරමුණ වූ මානව සම්පත් සංවර්ධනය සඳහා වැය කළ මුදල මුළු පුනරාවර්තන වියදමේ ප්‍රතිශතයක් ලෙස පහත පරිදි ය.

| වර්ෂය | මුළු පුනරාවර්තන වියදම | මානව සම්පත් සංවර්ධන වැය | මුළු පුනරාවර්තන වියදමේ ප්‍රතිශතයක් ලෙස මානව සම්පත් සංවර්ධන වැය |
|-------|-----------------------|-------------------------|--|
| ----- | ----- | ----- | ----- |
| | රු. | රු. | (%) |
| 2005 | 5,152,941 | 844,454 | 16.4 |
| 2006 | 5,868,600 | 692,147 | 11.8 |
| 2007 | 6,086,767 | 535,632 | 8.8 |
| 2008 | 6,728,939 | 659,801 | 9.8 |
| 2009 | 8,675,394 | 1,540,029 | 17.7 |
| 2010 | 12,423,287 | 3,378,959 | 27.2 |
| 2011 | 30,247,869 | 19,182,148 | 63.42 |

2011 වර්ෂය සඳහා වූ මුළු මානව සම්පත් සංවර්ධන වියදමින් විද්‍යුත් හා පුවත්පත් මාධ්‍ය දැන්වීම් සඳහා කළ රු. 9,939,546 ක වියදම අඩු කළ පසු මුළු පුනරාවර්තන වියදමේ ප්‍රතිශතයක් ලෙස මානව සම්පත් සංවර්ධන වැය ප්‍රතිශතය 63.42% ක් නොව 48% ක අඩු අගයක් ගෙන තිබුණි.

- (අ) ඩබ්ලිව් - 9 වැඩසටහන යටතේ ඉලක්ක ගත කණ්ඩායමේ මානසික තත්ත්වය වර්ධනය කිරීම උදෙසා පෞරුෂ සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ඔවුන් නගා සිටුවීම හා විකල්ප වෘත්තීය මාර්ගවලට යොමු වීම තුළින් ජීවිතය ජය ගත හැකි බව පෙන්වා දීම හා ඒ සඳහා ඔවුන්ට අදාළ පුහුණු ආයතනවලට යොමු කිරීම මූලික අරමුණ කර ගෙන අ.පො.ස. (සා.පෙළ) සියළු විෂයයන් අසමත් සිසුන් සවිබල ගැන්වීමේ විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණි. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ දී පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.
 - (i) ඉහත ව්‍යාපෘතිය සඳහා 2011 දෙසැම්බර් 31 දින වන විට රු.12,979,803 ක් වියදම් කර තිබුණු අතර ඉන් රු. 6,427,856 ක් එනම් සමස්ත වියදමින් 50% ක් ප්‍රචාරණ කටයුතු සඳහා පමණක් වැය කර තිබුණි.
 - (ii) විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති දත්තවලට අනුව විෂයයන් 09 ම අසමත් මුළු සිසුන් ගණන 8873 ක් වුවත්, ව්‍යාපෘතිය සඳහා අයදුම් කර තිබුණු මුළු සිසුන් ගණන 1201 ක් විය. එනම් ඉලක්කගත කණ්ඩායමෙන් 13% ක් වැනි අඩු සංඛ්‍යාවකි.
 - (iii) ව්‍යාපෘති වාර්තා අනුව, සමාලෝචිත වර්ෂය තුළ සෑම දිස්ත්‍රික්කයකටම එක් දින සම්මන්ත්‍රණයක් හා දින 05 ක කඳවුරක් බැගින් පැවැත්වීමට අරමුණු කර ගෙන තිබුණ ද, දිස්ත්‍රික් මට්ටමින් සම්මන්ත්‍රණ 14 ක්

හා නේවාසික වැඩමුළු 04 ක් පමණක් පවත්වා තිබුණි. එම නේවාසික වැඩමුළු 04 සඳහා ශිෂ්‍ය සහභාගීත්වය අයදුම් කළ 1201 දෙනෙකුගෙන් 510 ක් පමණක් විය. නමුත් දිස්ත්‍රික් සම්මන්ත්‍රණ හා නේවාසික වැඩමුළු වෙනුවෙන් දරන ලද වියදම පිළිවෙලින් රු. 439,703 ක් හා රු. 6,223,420 ක් විය.

- (iv) මෙම වැඩසටහන සඳහා විවිධ විද්වතුන්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබුණු නමුත් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ යෝජනා කිසිවක් ඔවුන් වෙතින් ලැබී නොතිබුණි.
- (v) එම නේවාසික කඳවුරු අවසානයේ එයට සහභාගී වූ සිසුන් පුහුණු ආයතන වෙත යොමු කිරීමට අපේක්ෂා කළ ද, ඒ සඳහා පුහුණු ආයතනයක් ලෙස ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය(NAITA) පමණක් ඉදිරිපත්ව තිබුණි. කෙසේ නමුත්, සිසුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් හා ඔවුන් අපේක්ෂා කරන වෘත්තීය පුහුණුවලට ගැලපෙන ආකාරයේ පුහුණු අවස්ථා එම ආයතනය සතු නොවීම මත මෙම කාර්යය ඉටු කර ගැනීමට අපොහොසත්ව තිබුණි.
- (vi) ඉලක්කගත නියැදිය හා ඔවුන්ගේ අපේක්ෂාවන් පිළිබඳ පූර්ව අධ්‍යයනයකින් තොරව හුදෙක් ආකර්ෂණීය ප්‍රචාරක දැන්වීම් කෙරෙහි පමණක් විශ්වාසය තබමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබීම හේතුවෙන් මෙතෙක් මෙම ව්‍යාපෘතියට සිය අරමුණු කරා ලඟාවීමට නොහැකිව අසාර්ථක වී තිබුණි.

(ඇ) . විරැකියාවෙන් සුරැකියාවට . ව්‍යාපෘතිය

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ රැකියා අපේක්ෂිත පිරිස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලියාපදිංචි කර එම තොරතුරු සභාවේ වෙබ් අඩවියේ පල කිරීම, රැකියා සැපයිය හැකි පෞද්ගලික ආයතන ලියාපදිංචි කර ගැනීම හා ඔවුන් සියළු දෙනා 2012 මාර්තු 31 දිනට පෙර පෞද්ගලික අංශයේ රැකියාවලට යොමු කිරීම අරමුණු කර ගෙන විරැකියාවෙන් සුරැකියාවට. යනුවෙන් සුවිශේෂ ව්‍යාපෘතියක් 2012 දැයට කිරුල ජාතික සංවර්ධන වැඩසටහනට සමඟම ආරම්භ කර තිබුණි.

ඉහත අරමුණු ඉටු කර ගැනීම සඳහා ආකල්ප සංවර්ධන හා මානව සම්පත් කළමනාකරණ උපදේශකවරයෙකු සමඟ 2011 ජූලි 05 දින ගිවිසුමකට එළැඹ තිබුණි.

පහත කරුණු නිරීක්ෂණය කෙරේ.

- (i) මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් ගත වටිනාකම රු. 1,248,000 ක් වූ නමුත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 03 වැනි පරිච්ඡේදය පරිදි මෙම කාර්ය තරඟකාරී ලංසු කැඳවීමකට යොමු කර නොතිබුණි. එමෙන්ම, එම පරිච්ඡේදයේ 3.12 උප ඡේදය පරිදි අදාළ සැපයුම්කරුගේ පූර්ව සුදුසුකම් පිළිබඳ පරීක්ෂාවක් ද සිදු වී නොතිබුණු අතර 8.12.4 උප ඡේදය පරිදි ගිවිසුමේ සඳහන් ප්‍රතිපාදනවලට අනුකූලව සේවා ඉටු කර ඇති බවට සහතිකයක් ස්ථානභාර නිලධාරියා විසින් නිකුත් කර නොතිබුණි.
- (ii) 2012 මාර්තු 31 දින ගිවිසුම් ප්‍රකාර ව්‍යාපෘතිය අවසන් විය යුතු නමුත්, 2012 අප්‍රේල් 27 විගණන දින වන විටත් දත්ත බැංකුවට ඇතුළත් කර තිබුණු ලියාපදිංචි රුකියා අපේක්ෂකයින් සංඛ්‍යාව 790 ක් විය. නමුත් ඉන් කොපමණ සංඛ්‍යාවක් රුකියාගත කළේ ද යන්න හා ලියාපදිංචි කළ පෞද්ගලික ආයතන සංඛ්‍යාව පිළිබඳ තොරතුරු විගණනය වෙත ලබා දීමට සභාව අපොහොසත් වූ අතර විෂයභාර නිලධාරියා සතුව ද එම තොරතුරු කිසිවක් නොතිබුණි.
- (iii) දත්ත බැංකුවට අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ රුකියා අපේක්ෂිත පිරිස 790 දෙනෙකු යන්න විවාදාත්මක බැවින් මෙම සේවා කොන්ත්‍රාත්තුව භාර ගත් සැපයුම්කරු ස්වකීය සේවය නිසි පරිදි ලබා දුන්නේ ද යන්න විගණනයේ දී ගැටළු සහගත විය. එමෙන්ම, ලියාපදිංචි කර ගන්නා රුකියා විද්‍යාත්මකයින් සේවයේ නියුක්ත කිරීමට අවශ්‍ය පෞද්ගලික ආයතන ලියාපදිංචි කර නොතිබීම හා රුකියා ගත කළ පිරිසක් ද නොවීමෙන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දරන ලද රු. 2,218,153 ක මුදල නිශ්චල වියදමක් වී තිබුණි.

(ඉ) මානව සම්පත් වසර

2011 සැප්තැම්බර් 22 දින සිට 2012 සැප්තැම්බර් 22 දින දක්වා මානව සම්පත් සංවර්ධන වසර ලෙස සභාව විසින් හඳුනා ගෙන තිබුණු අතර ඒ වෙනුවෙන් "නිපුණතා සඳ" යනුවෙන් වූ ආධුනික රූපවාහිනී ගායනා වැඩසටහනක් ඉදිරිපත් කිරීමට සැලැසුම් කර තිබුණි. මේ සඳහා පුවත්පත් දැන්වීම් වෙනුවෙන් 2011 වර්ෂය තුළ රු. 3,082,453 ක් වැය කර තිබුණි. පුවත් පත් දැන්වීම් පල කිරීම හැරුණු කොට 2012 අප්‍රේල් 27 දින දක්වාමත් මෙම ව්‍යාපෘතියේ ප්‍රගතියක් නොවීය.

(ඊ) මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන

2011 වාර්ෂික ක්‍රියාකාරී සැලැසුමට අනුව වර්ෂය තුළ වැඩසටහන් 12 ක් පැවැත්වීමට සැලැසුම් කර තිබුණ ද පවත්වා තබුණේ එක් වැඩසටහනක් පමණි. එයට සහභාගී වූ සංඛ්‍යාව 129 දෙනෙකු පමණක් වූ අතර වැඩමුළුවට අදාළව පුවත්පත් දැන්වීම් සඳහා රු. 78,624 ක් ද, වැඩමුළුව සඳහා රු. 12,900 ක් ද වශයෙන් එකතුව රු. 91,524 ක වියදමක් දරා තිබුණි.

(උ) ව්‍යාපෘති නිම නොකර අත්හැර දැමීම

සභාව විසින් 2010 වර්ෂය තුළ ආරම්භ කළ පහත සඳහන් සංවර්ධන ව්‍යාපෘති නිම නොකර 2011 වර්ෂය වන විට අත්හැර දමා තිබුණි.

- (i) විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු සමඟ ගිවිසගත් පරිදි පාඨමාලා හැරයන සසුන් පිළිබඳ සමීක්ෂණයක් සිදු කර අදාල වාර්තාව 2010 අප්‍රේල් 10 දින හෝ ඊට පෙර සභාවට භාර දිය යුතු නමුත් එය ඉටු වී නොතිබුණි. වැය කළ මුදල රු. 76,875 කි.
- (ii) ගරු අමාත්‍යතුමාගේ නියෝග මත ආරම්භ කළ F - 3 වැඩසටහන, අපොස උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග අසමත් වී අතරමචන සිසුන් විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් මගින් ක්ෂණික පුහුණුවක් ලබා දී රැකියාගත කිරීම මූලික අරමුණ වූ නමුත් කිසිම ශිෂ්‍යයෙකුට රැකියාවක් ලබා දී නොතිබුණු අතර දින කිහිපයක පුහුණුවකට සහභාගි වූ සිසුන් 9737 දෙනාගේ වර්තමාන ප්‍රගතිය කෙබඳු ද යන්න පිළිබඳව පසු විපරමක් හෝ සිදු කර නොතිබුණි. 2010 දෙසැම්බර් සිට 2011 අප්‍රේල් දක්වා රු. 5,601,870 ක වියදමක් මේ සඳහා වැය කර තිබුණු අතර ඉන් 90% ක් හෙවත් රු. 5,066,419 ක් විද්‍යුත් හා පුවත්පත් මාධ්‍ය දැන්වීම් වෙනුවෙන් වැය කර තිබුණි.

04. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

4.1 සංයුක්ත සැලැස්ම

2003 ජුනි 02 දිනැති පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ 5.1.2 උප ඡේදය පරිදි පූර්ව නෙ වර්ෂයෙහි මෙහෙයුම් ප්‍රතිඵල පිළිබඳ සමාලෝචනයක් 2010-2014 කාල සීමාවට අදාලව සකස් කළ සංයුක්ත සැලසුමෙහි අන්තර්ගතව නො තිබුණි. එමෙන්ම, මුදුන් පමුණුවාගත යුතු ඉලක්කයන් හි මූල්‍යමය අගයන් දක්වා නො තිබුණු බැවින් වාර්ෂික ප්‍රගතිය මූල්‍යමය වශයෙන් ඇගයීමට නොහැකි විය. නව ද, 2011-2015 කාල පරිච්ඡේදයට අදාලව සමාලෝචනය කරන ලද සංයුක්ත සැලැස්ම 2012 මැයි 08 විගණිත දින වන විටත් පිළියෙල කර නොතිබුණි.

4.2 ක්‍රියාකාරී සැලැස්ම

2011 වර්ෂය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංශෝධන සහිතව අනුමත කර තිබුණේ 2012 මාර්තු 29 දින දී ය. එනම් සමාලෝචිත වර්ෂය ද අවසන් වී මාස 03 ක් ගත වූ පසුව ය. ආයතනයේ පවතින අරමුණුවලට එකඟ වන පරිදි ඉදිරි වර්ෂයේ ඉටු කිරීමට අපේක්ෂිත කාර්යයන් ස්ථාපිත කිරීම හා මනා කළමනාකරණයකින් යුතුව ඒ සඳහා වියදම් දැරීමත් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක අරමුණ වන බැවින්, වර්ෂය ඉකුත් වී ගිය පසු පිළියෙල කරන සැලැස්මක ඵලදායීතාව විගණනයේදී ගැටළුසහගත විය.

2011 වර්ෂය සඳහා අනුමත මුල් ක්‍රියාකාරී සැලැස්මට අනුව එහි ප්‍රගතිය පහත පරිදි විය.

- (අ) 2011 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ දැක්වෙන පරිදි රු. 8,570,000 ක් වූ වැඩසටහන් 08 ක් ක්‍රියාත්මක කර නොතිබුණි.
- (ආ) 2011 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත්ව නොතිබුණු මානව සම්පත් වසර නැමැති වැඩසටහන වෙනුවෙන් වර්ෂය තුළ රු. 3,086,400 ක් වැය කර තිබුණි.
- (ඇ) එක් ප්‍රධාන වැඩසටහනක් යටතේ පැවැත්වීමට අපේක්ෂිත අනු වැඩසටහන් 50 ක් සඳහා එක් වැඩසටහනකට රු. 12,500 බැගින් රු. 625,000 ක ප්‍රතිපාදන ක්‍රියාකාරී සැලැස්ම මගින් වෙන් කර තිබුණු නමුත් එවැනි අනු වැඩසටහන් 38 ක් පැවැත්වීමට පමණක් රු. 14,853,000 ක් වැය කර තිබුණි. ඒ අනුව එක් වැඩසටහනක් පැවැත්වීමට දරන ලද වියදම රු. 390,868 ක් වූ අතර එය සැලැස්ම කළ වියදමින් 3127% ක ප්‍රමාණාත්මක ප්‍රතිශතයක් විය.

4.3 අභ්‍යන්තර විගණනය

වර්ෂයකට රු.මිලියන 30කට වැඩි පුනරාවර්තන වියදම් දරන මෙම සභාව තුළ අභ්‍යන්තර විගණන ඒකකයක් සභාව තුළ ස්ථාපිත කර නො තිබුණු අතර යොවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මගින් සභාවේ කටයුතු විගණනයට භාජනය කර තිබුණි.

4.4 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂයේ අයවැයගත වියදම් හා තථ්‍ය වියදම් අතර වූ විචලනයන් සලකා බැලීමේ දී වියදම් අයිතම 08 ක් රු. 3,489,511 ක සැලකිය යුතු විචලනයන් පැවැති හෙයින් අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය පාලන කාරකයක් ලෙස යොදා ගෙන නො තිබුණු බව නිරීක්ෂණය විය.

05. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු වරින් වර සභාවේ සභාපති වරයාගේ අවධානයට යොමු කරන ලදී . පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) සැපයුම් හා සේවා
- (ඇ) අයවැය පාලනය
- (ඈ) අභ්‍යන්තර විගණනය

(ඉ) ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම